

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

කොළඹ

**පුවත්පත් නිවේදනය**

**ඉන්දීය ගුවන් හමුදාව නැනෝ නයිට්රජන් පොහොර තොගයක් ගුවනින් රැගෙන එයි**

ශ්රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ඉන්දීය ගුවන් හමුදාවේ භාණ්ඩ ප්රවාහන ගුවන්යානා දකෙක් විසින් නොවැම්බර් 4 වන දින අලුයම නැනෝ නයිට්රජන් පොහොර තොගයක් ශ්රී ලංකාවට ගුවන් මගින් රැගෙන එන ලදී.

2. ඒ අනුව නැනෝ නයිට්රජන් පොහොර කිලෝ 100,000ක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවේ C - 17 ග්ලෝබ්මාස්ටර් ගුවන් යානා දකෙක් බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ වනෙ ළඟා විය. කාබනික ගොවිතැන ප්රවර්ධනය කිරීම සඳහා ශ්රී ලංකා රජයේ ක්රියාමාර්ගයට සහයෝගය දැක්වීම සහ ශ්රී ලාංකික ගොවි ජනතාවට කඩිනමින් නැනෝ නයිට්රජන් පොහොර ලබා දීම සඳහා මෙම ගුවන් යානා පිටත් කර එවන ලදී.

3. C-17 ගුවන් යානා මහෙයුමේ ශ්රී ලංකා ගුවන් හමුදාව සමඟ සමීප සම්බන්ධීකරණය යටතේ සිදු කරන ලදී. ඉන්දීය ගුවන් හමුදා යානා ඉක්මනින් පිටත් කර එවීම සහ පොහොර තොග ගොඩබා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කිරීම දරෙට ගුවන් හමුදාවන් අතර පවතින සමීප සම්බන්ධීකරණය පිළිබිඹු කරයි. ශ්රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්රධානී එයාර් වයිස් මාෂල් ප්රසන්න පායෝ මහතා විසින් මෙම ගුවන් යානා පිළිගන්නා ලදී. එයාර් වයිස් මාෂල් පායෝ මහතා, අත්යාවශ්ය කාරණාවලදී ලබා දෙන කඩිනමේ ප්රතිචාරයට සහ සහයෝගයට ඉන්දීය ගුවන් හමුදාවට සිය ස්තූතිය පළ කළේය.

4. MV එක්ස්ප්රස් පර්ල් නෛකාවේ සිදුවීමෙන් අනතුරුව යාන්තර කිරීමේ සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ සර්වේක්ෂක් නෛකාව විසින් සමීක්ෂණ මහෙයුමක් 2021 ජූනි - ජූලි මාසවලදී කොළඹට ඔබ්බෙන් වන මුහුදේදී සිදු කරන ලද බව මනේදී සිහිපත් කළ යුතුය. එසේම, ශ්රී ලංකාව මුහුණ දුන් සිව්වන කොවිඩ් රැල්ල අතරතුර ද්රව වදේදී ඔක්සිජන් ටොන් 100ක් සමඟ ඉන්දීය නාවික හමුදාවේ ශක්ති නෛකාව කොළඹට ළඟා විය.

5. ඉන්දීය රජයේ “අසල්වැසියා ජර්ථමයනේ” යන ජර්නිපත්තියේ කොටසක් වශයෙන් ඉන්දියාව සැමවිටම තීරණාත්මක අවශ්‍යතාවයන් හිදී ශ්‍රී ලංකාවට සහය දක්වා ඇති අතර කලාපය තුළ “පළමු ජර්නිවාරකයා” වීම සඳහා ඉන්දියාව සතු හැකියාව සහ භූමිකාව නිරන්තරවම ප්‍රදර්ශනය කර ඇත.

\*\*\*

කොළඹ

2021 නොවැම්බර් 04